



8 ත්‍රිකෝණයක කේතා



මෙම පාඨම අධ්‍යාපනය කිරීමෙන් ඔබට,

↳ ත්‍රිකෝණයක පාද දෙකක් සමාන වේ නම් එම පාදවලට සම්මුඛ කොළ ද සමාන වේ යන ප්‍රමේයය හඳුනා ගැනීමට,


↳ ඉහත ප්‍රමේයයෙහි විලෝමය හඳුනා ගැනීමට,

↳ ඉහත ප්‍රමේයය සහ එහි විලෝමය භාවිතයෙන් ආසූත ගැටපු විසඳීමට හැකියාව ලැබේ.

8.1 සමද්වීපාද ත්‍රිකෝණ හඳුනා ගැනීම


පාද දෙකක් සමාන ත්‍රිකෝණ සමද්වීපාද ත්‍රිකෝණ ලෙස හැඳින්වේ.

පහත දැක්වෙන ත්‍රිකෝණවල AB හා AC පාද සමාන වේ.




කොළ අනුව ත්‍රිකෝණ වර්ග තුනකට වෙන් කළ හැකි ය. ඉහත රුප සටහනේ දැක්වෙන පරිදි සුළුකොළීක, සාම්පූර්ණීක හෝ මහාකොළීක ලෙස එය සමද්වීපාද ත්‍රිකෝණයක් විය හැකි ය.

සමද්වීපාද ත්‍රිකෝණයක, ශීර්ෂයේ සිට සම්මුඛ පාදයට ඇදි ලම්බයන් (රුපය a) ශීර්ෂ කොළයේ සමවිශේෂීකයන් (රුපය b) ශීර්ෂයට සම්මුඛ පාදයේ මධ්‍ය ලක්ෂ්‍යය යා කරන රේඛාවන් (රුපය c) ශීර්ෂයට සම්මුඛ පාදයේ ලම්බ සමවිශේෂීකයන් (රුපය d) එකිනෙකට සම්පාත වේ.





ත්‍රිකෝණයක පාදවලට ඉදිරියෙන් ඇති කෝණ සම්මුඛ කෝණ ලෙසත්, කෝණවලට ඉදිරියෙන් ඇති පාද සම්මුඛ පාද ලෙසත් හැඳුන්වේ.



AB පාදයට සම්මුඛ කෝණය $A\hat{C}B$ ඇ^ත
 AC පාදයට සම්මුඛ කෝණය $A\hat{B}C$ ඇ^ත
 BC පාදයට සම්මුඛ කෝණය $B\hat{A}C$ ද වේ.


එසේම

$A\hat{C}B$ ඇ සම්මුඛ පාදය AB ඇ^ත
 $A\hat{B}C$ ඇ සම්මුඛ පාදය AC ඇ^ත
 $B\hat{A}C$ ඇ සම්මුඛ පාදය BC ඇ^ත වේ.

සම්මුඛ පාද හා කෝණ අතර සම්බන්ධයන් පහත ප්‍රමේයන් මගින් දක්වමු.

ප්‍රමේය

ත්‍රිකෝණයක පාද දෙකක් සමාන වේ නම්, එම පාදවලට සම්මුඛ කෝණ ද සමාන වේ.




එනම්, $AB = AC$ නම්
 $A\hat{C}B = A\hat{B}C$ වේ.




ව්‍යාකාරම 1


පියවර 1 - කාඩ්බෝචි කැබැල්ලක් ගෙන එය මත පාද දෙකක් පමණක් සමාන ත්‍රිකෝණයක් අදින්න.




පියවර 2 - එම අදින ලද ත්‍රිකෝණ කොටස කාඩ්බෝචි කැබැල්ලෙන් කපා වෙන් කරන්න.



පියවර 3 - එම වෙන් කර ගත් ත්‍රිකෝණයේ ඉදිරිපස හා පසුපස වර්ණ දෙකක් යොදන්න.



පියවර 4 - ඉදිරි පෙනුම සහ පසු පෙනුම මාරු කරමින් ත්‍රිකෝණය කපා ඉවත් කළ පසු ඉතිරි වන කොටස මත ත්‍රිකෝණය තැබීමෙන් එය හරියට ම සම්පාත වන බව නිරීක්ෂණය කරන්න.





මෙම ක්‍රියාකාරකම මගින් එම ත්‍රිකෝණයේ සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන වන බව පැහැදිලි වේ.

ඉහත ප්‍රමේණයෙහි විධිමත් සාධනය

“ත්‍රිකෝණයක පාද දෙකක් සමාන වේ නම්, එම පාදවලට සම්මුඛ කෝණ ද සමාන වේ.”
යන ප්‍රමේණය විධිමත් ලෙස සාධනය කරන ආකාරය පහත පෙන්වා ඇත.

දත්තය: ABC ත්‍රිකෝණයේ $AB = AC$ වේ.

සා.ක්.පූ: $A\hat{B}C = A\hat{C}B$ බව

නිරමාණය: $B\hat{A}C$ හි කෝණ සමවිශේෂකය වන AD අදිමු.


සාධනය: $ABD\Delta$ සහ $ACD\Delta$ සලකමු.

$$AB = AC \text{ (දත්තය)}$$

$$B\hat{A}D = C\hat{A}D \text{ (නිරමාණය)}$$

$$AD = AD \text{ (පොදු පාදය)}$$

$$ABD\Delta \equiv ACD\Delta \text{ (පා.කෝ.පා අවස්ථාව)}$$



අංගසම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන කිරීමෙන්, $A\hat{B}D = A\hat{C}D$


එවිට, $A\hat{B}C = A\hat{C}B$ (BC සරල රේඛාවක් නිසා)

නිදුසුන 1

ABC ත්‍රිකෝණයේ $AB = AC$ වේ. $A\hat{B}C = 65^\circ$ වේ.


x° හි අගය සොයන්න.


$A\hat{C}B = A\hat{B}C$ (සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන බැවින්)
 $x^\circ = 65^\circ$



නිදුසුන 2

දී ඇති PQR ත්‍රිකෝණයේ $PQ = PR$ වන අතර $Q\hat{P}R = 120^\circ$ වේ. මෙම දත්ත රුප සටහනක ලකුණු කර x° හි අගය සොයන්න.





$$P\hat{Q}R + Q\hat{R}P + Q\hat{P}R = 180^\circ \quad (\text{திகீங்கை அலகுக்கு கேள்வில் தேவை 180}^\circ \text{ எனின்})$$

$$P\hat{Q}R + Q\hat{R}P + 120^\circ = 180^\circ$$

$$P\hat{Q}R + Q\hat{R}P + 120^\circ - 120^\circ = 180^\circ - 120^\circ$$

$$P\hat{Q}R + Q\hat{R}P = 60^\circ$$

$$P\hat{Q}R + P\hat{Q}R = 60^\circ \quad [P\hat{Q}R = Q\hat{R}P \text{ என. } (PQ = PR \text{ எனின்})]$$

$$2P\hat{Q}R = 60^\circ$$

$$\frac{2P\hat{Q}R}{2} = \frac{60^\circ}{2}$$


$$P\hat{Q}R = 30^\circ$$

எனவே, $x^\circ = 30^\circ$


8.1 அலகுக்கை


1. ABC திகீங்கையே

- (i) AB பார்த்து சமிக்க கேள்கை நமி கருத்து.
- (ii) AC பார்த்து சமிக்க கேள்கை நமி கருத்து.
- (iii) ஒரு கேள்கை மூலம் அதர் சமிக்க விரும்புகிறீர்கள் கூடுமா?







2. ரெப்பேர் கீழ்க்கண்ட ஒத்து அனுவ $A\hat{D}B = B\hat{D}C$ என பெற்றுக்கொள்ள.








3. රුපවල දැක්වෙන දත්ත අනුව x° මගින් දැක්වෙන කෝණයේ අගය සෞයන්න.




4. පහත දැක්වෙන එක් එක් රුපයේ අයාත මගින් දැක්වෙන කෝණවල අගය සෞයන්න.



O යනු වෘත්තයේ කෝන්දය වේ.



5. PQR යනු $PQ = PR$ වන සමද්විපාද ත්‍රිකෝණයකි. A සහ B ලක්ෂණයන් QR පාදය මත පිහිටා ඇත්තේ $QA = RB$ වන ලෙස ය. $PBQ\Delta \cong PAR\Delta$ බව පෙන්වන්න.




6. P සහ Q යනු O කේත්දය වූ වෘත්තයේ පරිධිය මත පිහිටි ලක්ෂණ දෙකක් නම් $O\hat{Q}P = 40^\circ$ නම්, (i) $O\hat{P}Q$ හි අගය කිය ද? (ii) $P\hat{O}Q$ හි අගය සොයන්න.
7. O කේත්දය වූ වෘත්තයේ AB විෂ්කම්භයක් වන අතර C යනු වෘත්තය මත පිහිටි ලක්ෂණයකි. $C\hat{O}B = 2C\hat{A}O$ බව පෙන්වන්න.

ප්‍රමේණය (ඉහත ප්‍රමේණයෙහි විග්‍රෝමය)

ත්‍රිකෝණයක කේත්ත දෙකක් සමාන වේ නම්, එම කේත්වලට සම්මුඛ පාද ද සමාන වේ.




$L\hat{M}N = L\hat{N}M$ නම්
 $LN = LM$ වේ.



නිදසුන 3

රැඳුවයේ දැක්වෙන දත්ත අනුව LMN ත්‍රිකෝණයේ $L\hat{M}N = L\hat{N}M = 70^\circ$ ද $LM = 7 \text{ cm}$ ද වේ. LN පාදයේ දිග සොයන්න.

සමාන කේත්වලට සම්මුඛ පාද ද සමාන බැවින්
 $LN = LM$
 $LN = 7 \text{ cm}$



නිදසුන 4

රුපයේ දී ඇති තොරතුරු අනුව LN පාදයේ දිග සෞයන්න.

$$\hat{M}LN + \hat{L}MN + \hat{L}NM = 180^\circ$$

(ත්‍රිකෝණයක අභ්‍යන්තර කේෂවල එකතුව = 180°)

$$\hat{M}LN + 90^\circ + 45^\circ = 180^\circ$$

$$\hat{M}LN + 135^\circ = 180^\circ$$

$$\hat{M}LN + 135^\circ - 135^\circ = 180^\circ - 135^\circ$$

$$\hat{M}LN = 45^\circ$$

$$\hat{M}LN = \hat{L}NM$$

$\therefore MN = ML = 5 \text{ cm}$ වේ. (සමාන කේෂවලට සම්මුඛ පාද ද සමාන බැවින්)

LMN Δ යට පයිනගරස් ප්‍රමේයය යෙදීමෙන්,

$$LN^2 = MN^2 + ML^2$$

$$LN^2 = 5^2 + 5^2$$


$$LN^2 = 25 + 25$$

$$LN^2 = 50$$

$$LN = \sqrt{50}$$

$$LN = \sqrt{(25 \times 2)}$$

$$LN = 5\sqrt{2} \text{ cm}$$




8.2 අභ්‍යන්තරය

1. ABC ත්‍රිකෝණයේ $\hat{BAC} = \hat{BCA}$ වේ.


(i) \hat{BAC} ට සම්මුඛ පාදය නම් කරන්න.


(ii) \hat{BCA} ට සම්මුඛ පාදය නම් කරන්න.

(iii) එම පාද දෙක අතර සම්බන්ධය කුමක් ද?




2. රුපයේ දැක්වෙන පරිදි LMN ත්‍රිකෝණයේ LM පාදයට සමාන පාදය කුමක් ද?







3. ABC ත්‍රිකේතයේ $A\hat{B}C = 80^\circ$ සහ $B\hat{A}C = 50^\circ$ වේ. ත්‍රිකේතයේ සමාන පාද යුගලයක් තිබේ ඇ? තිබෙනම් එය කුමක් ඇ?



4. රුපයේ දැක්වෙන දත්ත අනුව සමාන පාද යුගලය හේතු දක්වමින් සොයන්න.




5. $PQRS$ සෘජකේත්‍යාසයේ PQ මත T පිහිටා ඇත්තේ $Q\hat{T}R = 45^\circ$ වන පරිදි ය. රුපයේ ඇ ඇති දත්ත ලක්ෂණ කර $QT = PS$ බව පෙන්වන්න.



මිගු අභ්‍යාසය


1. ABC ත්‍රිකේතයේ $AB = BC = AC$ නම් $\hat{A} = \hat{B} = \hat{C}$ බව පෙන්වන්න.
2. රුපයේ ඇ ඇති දත්ත අනුව
 - (i) y° හි අගය සොයන්න.
 - (ii) x° හි අගය සොයන්න.






3. පහත දී ඇති රුපයේ AB විෂ්කම්භයක් වන අතර O යනු වෙත්තයේ කේත්දය වේ.


- (i) x° හි අගය සොයන්න.
(ii) y° හි අගය සොයන්න.




4. $ABCDE$ යනු සවිධ ජඩුයකි. $ABCD$ යනු සාපුරුණුප්‍රයක් බව පෙන්වන්න.



5. පහත දැක්වෙන $PQRST$ සවිධ පංචාසයේ,
(i) x° හි අගය සොයන්න.
(ii) $PQST$ ත්‍රිසියලක් බව සාධනය කරන්න.



6. රුපයේ දැක්වෙන පරිදි O කේත්දය වූ වෙත්තය මත P, Q සහ R ලක්ෂ පිහිටා ඇත. $Q\hat{O}R = 2 Q\hat{P}R$ බව සාධනය කරන්න.



සාරාංශය

- ↳ ත්‍රිකෝණයක පාද දෙකක් සමාන වේ නම්, එම පාදවලට සම්මුඛ කේත ද සමාන වේ.
- ↳ ත්‍රිකෝණයක කේත දෙකක් සමාන වේ නම්, එම කේතවලට සම්මුඛ පාද ද සමාන වේ.

